



රිච්මන්ඩ් විද්‍යාලය Richmond College
තෙවන වාර අවසාන නිපුණතා අනාවරණ පරීක්ෂණය - 2019
බුද්ධාගම

නම / අංකය :4. ශ්‍රේණිය කාලය පැය 01 මිනිත්තු 15 යි.

01. නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අදින්න.

- i. නිබ්බූත පද ප්‍රකාශ කළේ (රජ්ජුමාලා / කිසාගෝතමී / පටාවාරා) යි.
- ii. සිද්ධහත් කුමරු ගිහිගෙය හැර ගියේ (ඇසළ / වෙසක් / පොසොන්) පෝය දිනයේ ය.
- iii. සිද්ධහත් කුමරුට සිවුරු පිරිකර පූජා කළේ (ආලාරකාලාම තවුසා / පස්වග තාපසවරු / සටිකාර බ්‍රහ්මයා) ය.
- iv. ඇස් නොපෙනෙන දෙමාපියන් රැකබලා ගන්නේ (සාම / නන්ද / දීඝායු) කුමරු ය.
- v. මහා ප්‍රජාපතී රහත් තෙරණිය අවුරුදු (දෙසිය විස්සක් / එකසිය දහ අටක් / එකසිය විස්සක්) වැඩ සිට පිරිනිවන් පෑ සේක.
- vi. අපුරු මිතුදම පිළිබඳ ඇතුළත් වන්නේ (වණ්ණුපට / කුරුංගමිග / සාලිකේදාර) ජාතක කතාවේ ය.
- vii. අධාර්මික වෙළඳාම් වලට අයත් නොවන්නේ (රෙදිපිළි වෙළඳාම / වසවිස වෙළඳාම / අවිආයුධ වෙළඳාම) යි.
- viii. රසවාහිනිය (අනුරධපුර / සීතාවක / දඹදෙණි) යුගයේ ලියවුණ බණ පොතකි.
- ix. බුදුරදුන් දෙවන වර (මනියංගණය / නාගදීපය / කැලණිය) ට වැඩම කළ සේක.
- x. සිරිපා වන්දනා වාරය ආරම්භ වන්නේ (උදුවප් / බක් / බිතර) මාසයේ පසළොස්වක පොහොය දින සිට ය. (2 × 10 = 20)

02. පහත ප්‍රකාශ නිවැරදි නම් (✓) ලකුණද වැරදි නම් (×) ලකුණද යොදන්න.

- i. සිද්ධහත් තාපසතුමා අනුපිය අඹ වනයෙහි සතියක් කල් ගෙවී ය. (.....)
 - ii. සොත්ථිය බමුණා බෝසතාණන් වහන්සේට කුස තණ මිටි අටක් පූජා කළේ ය. (.....)
 - iii. “සෙන්සිරි දෙන මහ” යන කවිය ලෝවැඩ සභරාවේ ඇතුළත් කවියකි. (.....)
 - iv. කිසාගෝතමීයට කිසිවකු නොමළ ගෙයකින් අබ සොයා ගත හැකි විය. (.....)
 - v. උපන්දිනයට මුදල් නාස්ති කරමින් උත්සව පැවැත්විය යුතුය. (.....)
 - vi. බුදුරදුන්ගේ වමන් අග්‍රශ්‍රාවකයාණන් වහන්සේ වූයේ මුගලන් මහ රහතන් වහන්සේය. (.....)
 - vii. “බුදුහාමුදුරුවො අපිත් දකින්නැති” ගීතය බොදු බැති ගීය කි. (.....)
 - viii. නන්දි විසාල ජාතක කතාව තුළින් සුභාෂිත වචන කතා කිරීමේ වැදගත්කම පිළිබඳකිය වේ. (.....)
 - ix. බුදුරදුන් කැලණියට වැඩම කළේ මණිඅක්ඛික නා රජුගේ ආරාධනාවෙන් ය. (.....)
 - x. සතුන්ට හිංසා කිරීම යහපත් ක්‍රියාවකි. (.....)
- (2 × 10 = 20)**

03. නිවැරදි පිළිතුර වරහන් තුළින් තෝරා ලියන්න.

[අනනිමානි / මහමෙවුනාවේ / කවියකි / සැරියුත් / රසවාහිනිය / කිරිකෝඩු / සත්දිනකින් / දීඝායු / ආගන්තුක / පින්කම්]

- i. මහාමායා දේවිය කලුරිය කළේ සිදුහත් කුමරු ඉපදී ය.
- ii. ධර්ම සේනාධිපති තනතුර ලැබුවේ..... හිමියන් ය.
- iii. අවුරුදු එකසිය විස්සක් ජීවත්වූයේ කුමරු ය.
- iv. අහංකාරකම ආඩම්බරකම නැතිකම ගුණය ලෙස හැඳින්වේ.
- v. සත්කාරය උසස් දෙයක් බව බුදුරදුන් දේශනා කළ සේක.
- vi. ජාලිය දහම් පාසලේදී ඉගෙන ගත්තේ ලෝවැඩ සභරාවේ
- vii. අපි කුඩා කල සිටම සිදු කරමු.
- viii..... යනු පැරණි බණ පොතකි.
- ix. පළමුවෙන් සිරිපා වන්දනා කරන සැදැහැවතුන් නමින් හඳුන්වයි.
- x. ශ්‍රී මහා බෝධීන් වහන්සේ..... රෝපණය කරන ලදී.
(2 × 10 = 20)

04. ගැලපෙන පරිදි යා කරන්න.

- i. ජීවක වෛද්‍යවරයාගේ කතා පුවත ● නන්දිවිසාල ජාතක කතාව
- ii. අධාර්මික වෙළඳාමකි ● කිරි වෙහෙර
- iii. සුභාෂිත වචන ● මැණික් පුවුව
- iv. මහසෙන් රජු ● මත් ද්‍රව්‍ය වෙළඳාම
- v. සංඝමිත්තා තෙරණිය ● පූජාවලිය
- vi. නාගදීප වෛත්‍යය ● ශ්‍රී මහා බෝධීන් වහන්සේ

(1 × 6 = 6)

05. කවි සම්පූර්ණ කරන්න.

i. විපතක් වූ විට -

..... - පිහිටක් විය යුතු

ii.

සැමවිට සතුට ඇති වේ

.....

එයින් විපතක් සැමට ඇතිවේ.

(1 × 4 = 4)

06. සිදුවූ අනුපිළිවෙලට අංක යොදන්න.

i. වැද්දා කැලේ අතරමං විය. (.....)

ii. මුවා මරන්නට උපායක් යෙදුවේය. (.....)

iii. මුවා විපතීන් බේරුණි. (.....)

iv. වැද්දා මුවෙකුගේ පා සලකුණු දුටුවේය. (.....)

v. මුවා උගුලට අහු විය. (.....)

(2 × 5 = 10)

07. පහත ප්‍රකාශ සිදුකරන ලද්දේ කවුරුන්දැයි ලියන්න.

i. “ජන්න මේ අශ්වයාත් රාජ ආභරණත් පිය ආභරණත් පිය රජුට භාර දෙන්න....”

.....

ii. “ස්වාමීනි, මාගේ පුතණුවන්ට බෙහෙත් දුන මැනවැයි”

.....

(2 × 2 = 4)

08. පිළිතුරු ලියන්න.

i. නිවැරදි ආහාර පුරුදු දෙකක් ලියන්න.

1.....

2.....

ii. හොඳ මිතුරෙකු සතු ලක්ෂණ දෙකක් ලියන්න.

1.....

2.....

iii. පස්වග මහණුන්ගෙන් දෙදෙනෙකු නම් කරන්න.

1.....

2.....

iv. නායකයෙකු සතුවිය යුතු ගුණාංග 02 ක් ලියන්න.

1.....

2.....

v. ඔබට ගෙදර දී කළ හැකි පින්කම් දෙකක් ලියන්න.

1.....

2.....

vi. අධාර්මික වෙළඳාම් දෙකක් ලියන්න.

1.....

2.....

vii. රහතන් වහන්සේලාගේ ගිහි කල නම් ලියන්න.

1. මුගලන් මහරහතන්වහන්සේ -

2. සැරියුත් මහරහතන්වහන්සේ -.....

viii. පහත සඳහන් ග්‍රන්ථ රචනා කළේ කවුරුන්දැයි ලියන්න.

1. ලෝකෝපකාරය -

2. රසවාහිනිය -.....

(2 × 8 = 16)